

ශ්‍රී ලංකාවේ යටත්ල පහසුකම් සහ පුද්ගලික අංශයේ ව්‍යාපාරවලට අදාළ මහා පරිමාන සංවර්ධන ව්‍යාපාති සඳහා විදේශීය ආයෝජකයන්ගේ සහභාගිත්වය පසුයිය දැකය තුළ විශේෂයෙන්ම කැපී පෙනුණි. එසේ ව්‍යවදී ඉතිරිකිරීම් සහ ආයෝජන අතර කාලයක් මූල්‍යාලීලේ පවතින පරතරය හමුවේ, ප්‍රමාණවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ද්‍රීකරණ, රටේ සංවර්ධන වෙශය අඩාල කරන ප්‍රධාන බාධකයක් බවට පත්ව ඇත. එම ද්‍රීකරණ රටේ ආර්ථික වර්ධනය, සේවා නිපුණතිය සහ ආදයම් බෙදායාම කෙරෙහි බැඳුවා බලපෑම් ඇතිකර තිබේ. වත්මන් තත්ත්වය සඳකා බැලීමේදී, විශේෂයෙන්ම, ගේලීය වසංගතයන් සමඟ බැඳුණු අනාගතය පිළිබඳ අවිනිශ්චිතකා හේතුකාටගෙන මැදි හා දිගු කාලීන ආර්ථික වර්ධනය සහ ස්ථානික ව්‍යවත්වා ගැනීම සඳහා, අධික ලෙස විදේශ ණය මත යැඹීම අවම කරගැනීම ඇතුළ දැඩි අනියෝග රසකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. මෙවත් පසුව්වීමක් තුළ, අය නොවන විදේශ විනිමය ගලා ඒමේ ප්‍රධාන ප්‍රහවදයක් වශයෙන් සාපු විදේශ ආයෝජන (FDI) ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය දෙනු ලැබා තිබේ. එහිදී, ශ්‍රී ලංකාවේ ගේලීය ග්‍රෑන්ජන කිරීම් (සාබ්‍ය සටහන වි.ස. 2.1) වැඩිපුණු කිරීම කෙරෙහි අවධානය යොමු කොට විවිධ සමාජ ආර්ථික පැතිකඩ මස්සේ විදේශ ආයෝජකයින්ට වඩාත් ආකර්ෂණීය වන අපුරින් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වැඩිපුණු කිරීම ඉතා වැදගත් වේ.

සංඛ්‍යා සටහන වි.ස. 2.1

ආයෝජකයන් සඳහා වැදගත් වන දුරක්‍රියා කිහිපයක්

දුරක්ෂය	මි ලොඛ (නවතම ශේෂීගන කිරීම)	ප්‍රගස්තම
ව්‍යාපාර පළවන්වාගතන යාලම් පහසු මිලියන දුරක්ෂය (Ease of Doing Business Index) - 2020	99/190	නවපිළුන්තය 1/190
ගෙවීමේ කරුණකාරීත්වය විවිධ දුරක්ෂය (Global Competitiveness Index) - 2019	84/141	සිංගපුරුව 1/141
දුෂ්චරණ සංරානන දුරක්ෂය (Corruption Perception Index) - 2020	94/180	චෙන්නායි 1/180 නවපිළුන්තය

ලේඛක බැංකුව විසින් සම්පාදනය කරනු ලබන ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ දැරූකශයෙහි! රටවල් 190ක් අතරින් 99 වන ස්ථානය ලබා ගැනීමට 2020 වසරේ දී ශ්‍රී ලංකාව සමත් වූ අතර, එය 2019 වසර භා සැසියැමේ දී එක් ස්ථානයකින් ඉදිරියට

පැමිණීමකි. ක්ෂේත්‍ර 10ක් කෙන්දු කරගත් මෙම දැඟකයේ ශ්‍රී ලංකාවට අදාළ සමස්ත අගය 61.8ක් ලෙස වාර්තා විය. එමත්ම, ලෝක ආර්ථික සමුළුව විසින් සම්පාදනය කරනු ලබන ගෝලීය තරගකාරීන්වය පිළිබඳ දැඟකයෙහි<sup>2</sup> රටවල් 141ක් අතරින් 84 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව 2019 වසරේ දී සමත් වූ අතර, එය ද පෙර වසර හා සැසදිමේ දී එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමකි. ඉහත දැඟක දෙකටම අදාළ වාර්තා මගින් ආයෝජක විශ්වසනීයන්වයට හා තරගකාරීන්වයට බාධා එල්ල කෙරෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව කරුණු ඉස්මතු තොට ඇතු. ඒ අනුව, විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම මෙන්ම දේශීය ආයෝජනවලට පහසුකම් සැසදිම සඳහා අවධානයට යොමු විය යුතු සහ කාලීන ප්‍රතිච්චාගත කිරීම්වලට ලක් විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පහත පරිදි දැක්විය හැකිය. (රුප සටහන වි.ස. 2.1)

ರಜಪ ಸರ್ವಹಣ ವಿ.ಸಿ. 2.1

**ආයෝජක ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා වැඩිදියුණු  
කළ යුතු ක්ෂේත්‍ර**



සාර්ව ප්‍රාදේශීලික ස්ථානීතිවල

අඩු සහ ස්ථාවර උද්ධමනය ඇතුළු සාර්ථක ආර්ථික ස්ථානීයාව පවත්වා ගැනීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවකි. අස්ථාවර ආර්ථික වාතාවරණයක් තුළ ව්‍යාපාරයක අනාගත කාර්යයාධාරය සහ ලාභයින්වය පිළිබඳව නිවැරදි පූර්ණ සැකකීම දුන්කරය. විදේශීය හා රාජ්‍ය මූල්‍ය අඛවල ත්‍රියාකාරිත්වය අනුව සාර්ථක ප්‍රාග්ධික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම අභියෝගාත්මක ව්‍යවද, පැහැදිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද විවක්ෂණයිලි මෙරා ප්‍රතිපත්තියේ සහාය ඇතිව උද්ධමනය මැද

2 ගෙවූ ඇත තරගකරුවට පිළිබඳ දිරීකය උරුකා ආර්ථික සමුළුව විසින් අම්පාදනය කරුණ ලබයි. එහි නවතම වාර්තාව <https://www.weforum.org/reports/global-competitiveness-report-2019> යොමු හැරු ලදී. ගැන හැඳුව.

තනි අගය මට්ටමේ පවත්වාගෙන යාමට හැකි විය. කෙසේ වුවද, නය ගෙනිකයන් සඳහා ලද අවම ලක්ෂණ ප්‍රධාන වශයෙන් හේතුකොටුවෙන්, 2019 වසරේ දී ශ්‍රී ලංකාව ගෝලිය තරගකාරීන්වය පිළිබඳ දරුණකයේ 'ස්ථාව ආර්ථික ස්ථායිනාව' යටතේ 118 වන ස්ථානයට පත් විය. මෙතැනි ගෝලිය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමේ දී ජාතික ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයේ අපේක්ෂා කරන පරිදි ද්‍රව්‍ය රාජ්‍ය මූල්‍ය විනයක් පවත්වාගෙන යාමට කුප්පීම අත්‍යවශ්‍ය වේ.

### ශ්‍රම වෙළඳපොල

ශ්‍රම වෙළඳපොලෙහි පවත්නා කුසලතා සහ රකිය අතර නොගැලීම්, ඉහළ යන ගුම් පිරිවැය, වෘත්තීය සම්බන්ධාත්‍ය සහ ක්මිකරු තීති අනුව ඉහළ වන්දී ගෙවීමට සිදුවීම වැනි ගුම් වෙළඳපොල අනමාතා විදේශීය ආයෝජකයින්ගේ ද්‍රව්‍ය අවධානය යෙමු වන තවත් කරුණකි. ගෝලිය තරගකාරීන්වය පිළිබඳ දරුණකයේ 'ගුම් වෙළඳපොල' අනුව ශ්‍රී ලංකාව මේ වනවිට රැඳී සිටින්නේ 118 වන ස්ථානයේය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශීය ප්‍රමිකයින් බඳවා ගැනීමේ පහසුව, අභ්‍යන්තර ගුම් සංවලතාව සහ සේවය අත්තිවීමේ දී අදාළ වන පිරිවැය සඳහා අඩු ලක්ෂණ ප්‍රමාණයක් හිමිකර ගැනීමයි. පවත්නා ක්මිකරු තීති යටතේ, බලාත්මකව පවත්නා ගිවිසුම් අවසන් කිරීමේ දී, විදේශ ආයෝජකයන්ට ද්‍රූෂ්ඨකරාවන්ට මුහුණ දීමට සිදුවන අතර, අභ්‍යන්තර ගුම් සංවලතාව නාගරික හා උපනාගරික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබු හේතුවෙන් ගුම් සැපයුමේ හිගතාවක් ද පවති. ගුම් බලකාය සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය වන අතරම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ දේශීය ආයෝජන වැඩිහිුණු කිරීම තුළින් රකිය උර්ජාදානය කිරීම ද ඒ හා සමානව වැදගත් වේ. විශේෂයෙන්ම, ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන මාවතකට පිවිසීමට ඇති සැදුනමන් සමග කුසලතා කළුතියා භාද්‍යනා ගැනීම සහ විවිධ ප්‍රාග්‍රහණ වැඩිස්ථානන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය දැනටමත් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් වඩාන් එලදායී වනු ඇති. එමෙන්ම, ගුම් වෙළඳපොල ප්‍රතිසංස්කරණ ද කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීම සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාති ඇරිසීම සමඟ රටට ප්‍රතිලාභ අත්කර දීමට දෙක වනු ඇති.

### රාජ්‍ය ප්‍රතිපත්ති

රක ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති, එම රට සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ මතය තීරණය වෙමට සැපුවම බලපාන සාධකයකි. එමෙන්ම, ආයෝජක සඛධාන සඳහා ශ්‍රේණිමත් පදනමක් ඇති කිරීමට ස්ථීර ප්‍රතිපත්ති සහිත ස්ථාවර හා ශ්‍රේණිමත් රජයක් පැවතීම සැමැවීම ප්‍රයෝගන්වන් වේ. පවත්නා ව්‍යාපාති හා ගිවිසුම් අවලංගු කිරීම මින් විදේශ ආයෝජන පිළිබඳ ස්ථාවරය තීතර වෙනස් කිරීම, විදේශ ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරුපයට හානි පමුණුවනු ඇති. මිට අමතරව, ලොව පුරු බොහෝ රජයන්ට පොදු විවේචනයක් වන ද්‍රූෂණය සම්බන්ධයෙන්

ගත් කළ, 2020 වසරේ දී රටවල් 180ක් අතරින් බින්මාර්කය සහ තවසීලන්තය අවම ද්‍රූෂණ සහිත රටවල් ලෙස නම් කර ඇති ද්‍රූෂණ සංජානන දරුණකය තුළ ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 94 වන ස්ථානයයි. එබැවින්, ආයෝජක හිතකාම් පරිසරයක් ඇති කිරීමේ දී ද්‍රූෂණය මැඩිපැලැන්ට්ම සඳහා දරන අඛණ්ඩ උත්සාහය ශ්‍රේණිමත් කිරීම ද තීරණාත්මක සාධකයක් බවට පත් වේ.

### බඳ ව්‍යුහය

සරල හා එලදායී බඳ කුමයක් පැවතීම, ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා රටකට ඇති ආකර්ෂණය ඉහළ නැංවීමට ඉවහල් වේ. ශ්‍රී ලංකාවේ බඳ ව්‍යුහය තීරණාත්මක වෙනස්වීම්වලට බදුන්වීම, දිගුකාලීන ව්‍යාපාර සැලසුම්කරණයේ දී ආයෝජකයින් මුහුණ දෙන තීරණාත්මක ගැටුවකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් විසින් වාර්ෂිකව සිදු කරන බඳ ගෙවීම සංඛ්‍යාව 36ක් වන අතර, බඳ ගෙවීම සඳහා වැය කරනු ලබන වාර්ෂික සාමාන්‍ය කාලය පැය 129කි. ඒ අනුව, 2020 වසරේ දී ව්‍යාපාර පවත්වා ගෙන යැමී පහසුව පිළිබඳ දරුණකයේ 'බඳ ගෙවීම්' යටතේ ශ්‍රී ලංකාව 142 වන ස්ථානයට පත්ව ඇති. ශ්‍රී ලංකාවේ බඳ කුමය මැතික දී වඩාන් සරල ව්‍යුහයක් සහිතව යාවත්කාලීන කරන ලද අතර, ව්‍යාපාර වර්ධනයට ඉවහල් වන පරිදි වත්මන් බඳ ප්‍රතිපත්තිය මැතිකාලීන සංගේධනවලින් තොරව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රජය උන්දු වේ. බඳ වාර්තා ගොනු කිරීම සහ අනෙකුත් සේවා නැව්තිකරණය කිරීම සඳහා නැව්තින තාක්ෂණය හඳුන්වා දීම, බඳ කුම සරල කිරීමට උපකාරී වනවා මෙන්ම පැහැර හැරීමින් තොරව නිසි කළට ගෙවීම කිරීමට බඳ ගෙවන්න් පෙළඳවීමට ද අනුබලයක් වේ. තවද, ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) මගින් බඳ ගෙවීමේ දී තාක්ෂණය හාවිත කිරීම ඉහළ නැංවීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයන් ද ආයෝජක ආකර්ෂණය සඳහා වාසිදායක වනු ඇති. මෙසේ, බඳ කුමය හැකි තරම් සරල කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙන ඒමට බලධාරීන් දැනටමන් ක්‍රියාත්මක වී ඇති නමුදු සැලකිය යුතු වැඩ කොටසක් නිම කිරීමට නියමිතව පවති.

### වෙළඳ ව්‍යවහාරය

තීරුබඳ ව්‍යුහයේ සංකීරණත්වය, තීරුබඳ නොවන බාධක පැවතීම සහ දේශයීමා නිෂ්කාශන කටයුතුවල පවත්නා අඩු කාර්යක්ෂමතාව හේතුවෙන්, ගෝලිය තරගකාරීන්වය පිළිබඳ දරුණකයේ රටවල් 141ක් අතරින්, ඉතා අඩු වෙළඳ ව්‍යවහාරයක් ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව 140 වන ස්ථානයට පත්ව ඇති. කළමීය වෙළඳ සබඳතා ඇති කරගැනීමේ දී ශ්‍රී ලංකාවේ පවත්නා පසුගැමී ක්‍රියාකාරීන්වය හේතුකොටුවෙන්, ගෝලිය සැපයුම් දම ජාලයන් හා සම්බන්ධ වීමේ දී අව්‍යාසයක තත්ත්වයක් ඇති වී තිබේ. රජයේ ප්‍රතිපත්තියට අනුකූලව සියලු විරැඩු වෙළඳ ශ්‍රේණියක් වෙනවිට නැවත සාලකා බලමින් තිබෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ පාර්ශ්වකරුවන් සමග ද්විපාර්ශ්වීක වෙළඳ ගේවාන් ස්ථානයක් වැඩිහිුණු කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා ස්ථානයක් බවට පත්ව ඇති.

## තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අනුගත වීම

ශ්‍රී ලංකාව, නැවීන සන්නිවේදන තාක්ෂණයට අනුගත වීම අඛණ්ඩව සිදු කරන තමුත්, කර්මාන්ත අංශයේ කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවිතා කිරීම ප්‍රශ්‍රයනීය මට්ටමක තොපවති. කොට්ඨාස-19 වසංගත කාලයේ දී රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හාවිතයේ සැලකිය යුතු දියුණුවක් සිදු වුවද, එය තවමත් පුද්ගලික අංශය හා සමාන තත්ත්වයක තොපවති. ගේලිය තරගකාරීන්වය පිළිබඳ දරුකකයේ, 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අනුගත වීම' සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 107 වන ස්ථානයට පත් වී ඇති අතර, මොෂ්‍යිඛ්‍යී, ගැලීර සහ අන්තර්ජාල තාක්ෂණයන් හාවිතය සාලේක්ෂව අඩු මට්ටමක පැවතිම මේ සඳහා හේතු වී ඇත. ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර තැලයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපෘතිවල තිරත වන සමාගම් බහි කර ඇත. එබැවින්, සන්නිවේදන තාක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම දේශීය වශයෙන් සිදු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව පවති. එමගින් දේශීය වෘත්තිකයන්ට ඉඩප්‍රස්ථා සැලැසුන අතර මූද්‍රය ගෙනය ද වැළැක්වෙනු ඇත. රාජ්‍ය-පෙෂ්ඨලික හමුල්කාරීන්වයන් මගින් මැනකාලීනව ස්ථාපිත කරන ලද තොරතුරු තාක්ෂණ කර්මාන්ත කළප (තොරතුරු තාක්ෂණ උදාළාන) සහ අනෙකුත් ඉලක්කගත ව්‍යාපෘති, තොරතුරු තාක්ෂණ හාවිතයේ සමස්ත මට්ටම වැඩිදියුණු කිරීම සඳහා දෙක වී ඇති අතර, මෙවැනි උත්සාහයන් ව්‍යාපෘති අයෝගිතාව ආයෝජන ආකර්ෂණය සඳහා ප්‍රයෝගනවත් වනු ඇත.

## නිතිමය ක්‍රියාමයන්

නිතිමය කරුණක් විසඳීම සඳහා දින 1,318ක සාමාන්‍ය කාලයක් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යැමේ පහසුව පිළිබඳ දරුකකයේ 'නෙතික ගිවිසුම බලාත්මක කිරීම' යටතේ ශ්‍රී ලංකාව 164 වන ස්ථානයට පත් වී ඇත. අධිකරණ ක්‍රියාමයන් කඩිනම් කිරීම සඳහා තාක්ෂණය හාවිතා කිරීමට මැනකාලීනව පියවර ගෙන තිබේ. රේ-සාමාන්‍ය (e-courts) හඳුන්වා දීමත්, දිග කළක් තිස්සේ පවත්නා නඩු නිශ්චිත කාලරාමුවක් තුළ විභාග කිරීම කඩිනම් කිරීමටත් අවශ්‍ය මූලික කටයුතු සිදුකෙරෙමෙන් පවති. එසේ වුවද, නිතිමය ක්‍රියාමයන් වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතුව පවති. ඉඩම දියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පවත්නා අනුමත ස්වභාවය සහ ඉඩම හිමිකාරීන්වයට අදාළ යල්පැනිය නිති හේතුවෙන් වීමෙන් වැඩිදියුණු කිරීමට ද එය උපකාරී ගේලිය ගුණිත කර ඇති අතර, ශ්‍රී ලංකාවට අදාළ අනෙකුත් ගේලිය ගුණිත කර ඇති සිදු වී නොමැත. එමත්ම, ආයෝජන සඳහා අදාළ සියලු පහසුකම් සැලකීමේ තනි ස්ථානයක් (One-Stop Shop) ස්ථාපනය කිරීම ද අනාගත ආයෝජකයන් දිරිගැනීම් සඳහා වූ රජයේ උත්සාහයට අනුබලයක් වනු ඇත. මේ අතර, කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම ඔස්සේ ලොව අනෙකුත් ආයෝජන මර්මස්ථාන හා සමාන වූ ව්‍යාපාර පවත්වාගෙන යාමේ පරිසරයක් නිර්මාණය වීමෙන් ශ්‍රී ලංකාවට සාම්ප්‍රදායික ආයෝජන ගාලුල්ම ප්‍රස්ථාන මට්ටමකට ලැබා වනු ඇතුළුයි අපේක්ෂා කෙරේ. මේ අනුව, කොට්ඨාස-19 වසංගතයන් සමග ඇති වූ සංකීරණ අභියෝග ජය ගන්නා අතරම, උපායමාර්ගික ආයෝජන හමුල්කරුවන් සමග තිරසාර ආයෝජන සඩහා ඇති කරගැනීම උදෙසා, ඉහත හඳුනාගත් දුර්වලතා මගහරවා ගැනීම ඉලක්ක කරගත් කුමවේදයක් ඔස්සේ අඛණ්ඩ උත්සාහයට වනු ඇත.

## යටිතල පහසුකම් ජාලය

යටිතල පහසුකම් යනු ආයෝජනයට පහසුකම් සලසුන අනෙකුත් සියලුම අංග එකට බැඳ තබන ඉතා වැදගත් අංශයන්. ඒ අනුව, මාරුග ජාලයන් හා අනෙකුත් නැවීන මගින් ප්‍රවාහන තුම්, අති නැවීන වරාය හා ගුවන්තොටුපළ, ප්‍රමාදයන් හා බාධාවන්ගෙන් තොරව උපයෝගීතා පහසුකම් සැපයීම් ආයෝජන ආකර්ෂණය සඳහා ඉතා වැදගත් වේ. පහසුකිය දැකය තුළ ශ්‍රී ලංකාව යටිතල පහසුකම් ජාලය වැඩිදියුණු කිරීම වේගත් කළ අතර, එමගින් ගේලිය තරගකාරීන්වය පිළිබඳ දරුකකයේ 'යටිතල පහසුකම්' සම්බන්ධයෙන් 61 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. එසේ වුවද, මාරුග සම්බන්ධතාව, ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව සහ උපයෝගීතා පහසුකම් ලබා ගැනීමේ පහසුව පිළිබඳව තවදුරටත් ගැටුළ පවති. මෙම ගැටුළ තිරාකරණය කිරීම, අනාගතයේ දී ආයෝජකයින් මෙරටට වඩාත් ආකර්ෂණය කර ගැනීමට හේතු වනු ඇත.

## ඉප්පර දැක්ම

ශ්‍රී ලංකාවට සාම්ප්‍රදායික ආයෝජන ගෙනවා ගැනීම සඳහා බලධාරීන් විසින් සිදු කරන ලද ආයෝජක සමුළු සහ අනෙකුත් බොහෝ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල ද ගේලිය ආයෝජක ප්‍රජාවෙන් ලැබුණු ධෙනාත්මක ප්‍රතිචාර අනුව පෙන් යන්නේ, තුළගේ පිහිටීම අනුව හිමිව ඇති සුවිශ්චී වාසිදායක තත්ත්වයන් සමග වඩාත් ආකර්ෂණීය ආයෝජන පරිගුයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවයි. එලෙස ආයෝජක ප්‍රජාවෙන් ධෙනාත්මක ප්‍රතිචාර ලැබුණු ද, ඉහත සාකච්ඡා කළ දුරවලතා හේතුවෙන් ප්‍රමාණවත් තරම් විදේශ ආයෝජන ගාලුල්ම සිදු වී නොමැත. ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ දරුකකයේ ශ්‍රී ලංකාවට අදාළ ගුණිත අදාළ ප්‍රතිචාර ගුණිත හැකිවෙන කිරීමේ වැඩිදියුණු කිරීමට ද එය උපකාරී වනු ඇත. එමත්ම, ආයෝජන සඳහා අදාළ සියලු පහසුකම් සැලකීමේ තනි ස්ථානයක් (One-Stop Shop) ස්ථාපනය කිරීම ද අනාගත ආයෝජකයන් දිරිගැනීම් සඳහා වූ රජයේ උත්සාහයට අනුබලයක් වනු ඇත. මේ අතර, කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම ඔස්සේ ලොව අනෙකුත් ආයෝජන මර්මස්ථාන හා සමාන වූ ව්‍යාපාර පවත්වාගෙන යාමේ පරිසරයක් නිර්මාණය වීමෙන් ශ්‍රී ලංකාවට සාම්ප්‍රදායික ආයෝජන ගාලුල්ම ප්‍රස්ථාන මට්ටමකට ලැබා වනු ඇතුළුයි අපේක්ෂා කෙරේ. මේ අනුව, කොට්ඨාස-19 වසංගතයන් සමග ඇති වූ සංකීරණ අභියෝග ජය ගන්නා අතරම, උපායමාර්ගික ආයෝජන හමුල්කරුවන් සංකීරණය සඳහා ඇති කරගැනීම උදෙසා, ඉහත හඳුනාගත් දුර්වලතා මගහරවා ගැනීම ඉලක්ක කරගත් කුමවේදයක් ඔස්සේ අඛණ්ඩ උත්සාහයට වනු ඇත.